

ශීර්ෂය 8 - ජාතික පොලිස් කොමිෂන් සභාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ජාතික පොලිස් කොමිෂන් සභාවේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශය 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11 (1) වගන්තිය ප්‍රකාරව ජාතික පොලිස් කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩණ වාර්තාව 2020 ජූනි 12 දින ප්‍රධාන ගණන් දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11 (2) වගන්තිය ප්‍රකාරව පොලිස් කොමිෂන් සභාවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2020 අගෝස්තු 11 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

2019 දෙසැම්බර් 03 දිනැති අංක 271/2019 දරණ රාජ්‍ය ගිණුම් වක්‍ර ලේඛ විධිවිධාන ප්‍රකාරව පිළියෙල කළ එම මූල්‍ය ප්‍රකාශනවලින් 2019 දෙසැම්බර් 31 දිනට ජාතික පොලිස් කොමිෂන් සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී .ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මුල්ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38 (1) (ඇ) උප වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් සමාලෝචනයක් සිදුකර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක අවප්‍රකාශයන්ගෙන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වංචාවක් ඇතිවීමට හේතු වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්මේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) වගන්තිය හා 38 වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බව.
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ප්‍රධාන ගණන් දීමේ නිලධාරී විසින් සිදුකළ යුතු සහතික වීම

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
-----	-----	-----
<p>2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වන වගන්තියේ විධිවිධාන අනුව කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වාගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන් දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායී තාවය පිළිබඳ කලින් කල සමාලෝචනය සිදු කර ඒ අනුව පද්ධති ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස් කම් සිදුකරනු ලැබිය යුතු බවත් එම සමාලෝචනයන් ලිඛිතව සිදු කර එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණත්, එවැනි සමාලෝචනයක් සිදු කල බවට ප්‍රකාශ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p>	<p>වාර්තාවේ සඳහන් විගණන නිරීක්ෂණ සම්බන්ධව විරෝධතාවයක් නැත.</p>

1.6.2 නීති රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය

නිර්දේශය

ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ගිණුම් ක්‍රමයක් හා අභ්‍යන්තර පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ණය හා අත්තිකාරම් ලේඛනය, ණය හා ණයගැති අත්තිකාරම් ලේඛනය විධිමත් පරිදි පවත්වාගත යුතුය. ණය හා ණයහිමි විස්තර නියමිත පරිදි ලියා ගොනු කළ යුතු බව හා මාස්පතා දෙපාර්තමේන්තු පොත් භාණ්ඩාගාර පොත් සමඟ සැසඳූ බවට සහතික කර ඊට අදාළ සැසඳුම් ප්‍රකාශ විගණනකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු බව 2017 ජූලි 05 දිනැති අංක 256/2017 දරණ රාජ්‍ය ගිණුම් චක්‍ර ලේඛයේ සඳහන් කර තිබුණද එසේ සහතික කර ඉදිරිපත් කර නොතිබුණි.

රාජ්‍ය ගිණුම් චක්‍ර ලේඛයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

රාජ්‍ය ගිණුම් චක්‍ර ලේඛය අනුව මාස්පතා දෙපාර්තමේන්තු පොත් භාණ්ඩාගාර පොත් සමඟ සැසඳූ බවට සහතික කර සැසඳුම් ප්‍රකාශයක් විගණනකාධිපති වෙත එවීමට මින් ඉදිරියට කටයුතු කරමි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය

නිර්දේශය

ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

(අ) වැය විෂයයක් සඳහා ලබා ගෙන තිබූ රු.14,450,000 ක පරිපූරක ප්‍රතිපාදනයෙන් රු.3,780,850 ක් හෙවත් සියයට 26 ක් ඉතිරි වී තිබුණි.

පරිපූරක ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව උපයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.

විගණන නිරීක්ෂණ සම්බන්ධව විරෝධතාවයක් නොමැත.

(ආ) වැය විෂයයන් 04 ක් සඳහා ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂම විගණන නිරීක්ෂණ සම්බන්ධව සලසා තිබූ රු.1,703,000 ක තාවයකින් යුතුව උපයෝජනය විරෝධතාවයක් නොමැත. මුළු ශුද්ධ ප්‍රතිපාදනයෙන් කිරීමට කටයුතු කළ යුතුය. රු.708,801 ක් ඉතිරි වී තිබුණි. එම ඉතිරි වීම් සියයට 21 සිට සියයට 100 දක්වා පරාසයන් ගෙන තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අපේක්ෂිත නිමැවුම් මට්ටම ලබා නොගැනීම

3.1.1 මහජන පැමිණිලි විසඳීමේ ප්‍රගතිය පැමිණිල්ලේ ස්වභාවය අනුව

විවිධ ස්වභාවයේ පැමිණිලි වර්ග 12 ක් යටතේ සමාලෝචිත වර්ෂය තුළ කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,568 ක් ලැබී තිබූ අතර ඉකුත් වර්ෂයේ එම සංඛ්‍යාව 1,651 ක් විය. සමාලෝචිත වර්ෂයේ ලද පැමිණිලි වලින් 1,151 ක් හෙවත් සියයට 74 ක් විසඳා තිබූ අතර ඉකුත් වර්ෂයේ ලද පැමිණිලි වලින් 1,191 ක් හෙවත් සියයට 74 ක් විසඳා තිබුණි.

ඒ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් සිදු කෙරේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
-----	-----	-----

<p>(අ) පොලිසිය විසින් ක්‍රියා නොකිරීම, බලය අයථා ලෙස පරිහරනය හා පක්ෂග්‍රාහී වීම යන පැමිණිලි වර්ග යටතේ පෙර වර්ෂයේදී මෙන්ම සමාලෝචිත වර්ෂයේදීද ලද පැමිණිලි සංඛ්‍යාව මුළු පැමිණිලි වලින් සියයට 80 ඉක්මවා තිබුණි.</p>	<p>පොලිස් නිලධාරීන්ගෙන් සිදුවන මෙම වැරදි අවම කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.</p>	<p>පළාත් කාර්යාල වලින් පිළිතුරු ලැබූ විගස අවසන් පිළිතුරක් එවීමට කටයුතු කරමි.</p>
---	---	--

(ආ) පහරදීම, අල්ලස් දූෂණ, කොමිසම වෙත ලැබෙන මෙම පළාත් කාර්යාල වලින් පිළිතුරු පොලිස් අත්අඩංගුවේදී මරණ පැමිණිලි විසඳීම සඳහා ලැබූ විගස අවසන් පිළිතුරක් එවීමට සිදුවීම හා මන්ද්‍රව්‍ය වැරදි කාර්යක්ෂම වැඩ පිළිවෙලක් කටයුතු කරමි. යන පැමිණිලි වර්ග යටතේ යෙදිය යුතුය. පොලිස් නිලධාරීන්ට එරෙහිව ලද මහජන පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය සියයට 60 ට අඩු මට්ටමක පැවතුණි.

3.1.2 මහජන පැමිණිලි විසඳීමේ ප්‍රගතිය - පැමිණිලි ඉදිරිපත් වූ පළාත් අනුව

විගණනයට ලබා දී තිබූ තොරතුරු අනුව 2019 වර්ෂය තුළදී පළාත් අනුව ලැබී තිබූ මහජන පැමිණිලි හා ඒවා විසඳීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ සිදු කෙරුණි.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
(අ) වැඩිම සංඛ්‍යාවක් පැමිණිලි 540 ක් බස්නාහිර පළාත් කාර්යාලයට ලැබී තිබුණු අතර එම පැමිණිලි වලින් සියයට 32 ක් හෙවත් 172 ක් විසඳීමට ඉතිරිව තිබුණි.	වැඩි පැමිණිලි සංඛ්‍යාවක් පළාත් කාර්යාලවල පැමිණිලි විසඳීමට අවධානයක් යොමුකළ යුතුය.	පළාත් කාර්යාල වලින් පිළිතුරු ලැබූ විගස අවසන් පිළිතුරක් එවීමට කටයුතු කරමි.
(ආ) උතුරු මැද ඌව, නැගෙනහිර හා උතුර පළාත් කාර්යාලයවල පැමිණිලි නොවිසඳීමේ ප්‍රතිශතය සියයට 25 කට ආසන්න මට්ටමක පැවතුණි.	පළාත් කාර්යාලවල පැමිණිලි විසඳීමට වැඩි අවධානයක් යොමුකළ යුතුය.	පළාත් කාර්යාල වලින් පිළිතුරු ලැබූ විගස අවසන් පිළිතුරක් එවීමට කටයුතු කරමි.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
2016 මාර්තු 31 දිනැති අංක 05/2016 දරන රාජ්‍ය මුදල් වක්‍ර ලේඛය ප්‍රකාරව 2019 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය සිදු කර එම වාර්තා 2020 මාර්තු 17 දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, එසේ සිදුකර නොතිබුණි.	වක්‍ර ලේඛය ප්‍රකාරව නියමිත දිනට භාණ්ඩ සමීක්ෂණ කටයුතු අවසන් කළ යුතුය.	භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිගේ සේවා කාලය අවසන්වීම හා ඇදිරිනීතිය හේතුවෙන් එම කටයුතු ප්‍රමාද විය. මේ වන විට ආරම්භ කර ඇත.

4. යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
කොමිෂම සඳහා අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබූ බැවින් සමාලෝචිත වර්ෂය තුළදී අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණි.	2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40 වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.	අභ්‍යන්තර විගණක තනතුරක් ඇති කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමි.

5. මානව සම්පත් කළමනාකරණය

5.1 අනුයුක්ත කාර්ය මණ්ඩලය හා තර්ජන කාර්ය මණ්ඩලය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	නිර්දේශය	ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම
(අ) තර්ජන සේවක සංඛ්‍යාව 108 ක් ලෙස දැක්වුණද ඒ තුළ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන නිලධාරීන් 37 ක් ඇතුළත් විය.	ස්ථිර නිලධාරීන් අනුයුක්ත කිරීමට කටයුතු කළ යුතු වීම.	පත්වීම් බලධාරීන් විසින් සේවයේ නියුතු නිලධාරීන් ලබා නොදීම හේතුවෙන් සේවා අවශ්‍යතාවය මත කොන්ත්‍රාත් පදනමින් සේවයේ යෙදවීමට කටයුතු කර ඇත.

- (ආ) බස්නාහිර පළාත හැර සෙසු පළාත් 08 හි නිලධාරීන් 16 ක් පමණක් සේවය කරන අතර පළාත් අධ්‍යක්ෂවරු (කොන්ත්‍රාත්) 08 දෙනාට අමතරව විමර්ශන නිලධාරීන් 05 ක් සංවර්ධන නිලධාරීන් 02 ක් හා රාජ්‍ය කළමනාකරණ සහකාර එක් නිලධාරියෙක් සේවය කරනු ලැබේ. පළාත් කාර්යාල වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා පළපුරුදු විමර්ශන කණ්ඩායම් එම කාර්යාලවල සේවයේ යෙදී සිටින්නේද යන්න ප්‍රශ්නගත කරුණක් විය.
- (ඇ) බස්නාහිර / ප්‍රධාන කාර්යාලයේ විමර්ශන නිලධාරීන් 12 ක්, රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් 40 ක් හා කාර්යාල සේවක සේවයේ 13 ක් ඇතුළුව එකතුව 109 ක් සේවය කරන නමුත් ප්‍රාදේශීයව සේවාවන් සැපයීමේදී කාර්යමණ්ඩලය බෙදීයාමේ විෂමතාවයක් පවතින බව නිරීක්ෂණය වේ.
- පළාත් කාර්යාල සඳහා අත්‍යවශ්‍ය වන්නේ නම් විමර්ශන නිලධාරීන් අනුයුක්ත කල යුතු වීම.
- පැමිණිලි විමර්ශනය සඳහා අවශ්‍ය දැනුම, අවබෝධය හා කුසලතාවය වැඩි දියුණු කිරීම සඳහා පුහුණු පාඨමාලා සඳහා නිලධාරීන් සහභාගී කරනු ලැබේ.
- කොමිෂන් සභාවේ අංශ අතර නිලධාරීන් බෙදීයාමේ වෙනස්කම් අවම කිරීමට කටයුතු කල යුතු වීම.
- පළාත් කාර්යාලවලින් ප්‍රධාන වශයෙන් මහජන පැමිණිලි භාර ගැනීම හා විමර්ශනය කිරීම පමණක් වන අතර ප්‍රධාන කාර්යාලයේ කටයුතු රැසක් ඉටුකරනු ලැබේ.